

## පි 20 සමුළුව ආසන්නයේ නිකුත්වන ආර්ථික අනතුරු ඇගැවීම්

On eve of G20 summit: Economic danger signs

2009 සැප්තැම්බර 23

**මූල්‍ය ආර්ථික වසරක් පිරින කළ හා සති අන්තයේ පැවැත්වන ජී20 (රාජ්‍ය නායක) සමුළුවට ඔන්න මෙන්න කියා තිබිය දී, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඇතිව බරපතල ම ආර්ථික ආර්ථිකයෙන් පැහැදිලිව ම ගොඩ එන බව දේශපාලන සංස්ථාපිතය කියා සිටියි.**

“ප්‍රායෝගික ඉදිරි ද්‍රාගකයකට අනුව, පසුබැම අවසානයකට පැමින තිබේ.” පසුගිය සතියේ දී එසේ කිවේ එක්සත් ජනපද ගෙවිරල් මහජැනුවේ සභාපති බෙන් බරනාන්කේ ය. මූල්‍ය පදනම්‍ය ස්ථාවර වීමත් සමග ව්‍යාපාර වස්තු මිල ගනන් ඉහළ යාමක් ද විර කියාව ඉහළ නැගීමේ අනුපාතය අඩුවීමක් ද සිදුව තිබෙන බවට ඔහු තරක කරයි.

මහු මෙසේ ද පැවසිය: “තවත් කළක් යන තෙක්ම මෙය, ඉතා දුබල ආර්ථිකයක් ලෙස දැනෙනු ඇති.” එබැවින් ඔහුගේ ගුහවාදී වාකාවරනය යටතේ පවතා ඉදිරි අනාගතය තුළ ද ඉහළ සේවා විශුක්තියක් පවතිනු ඇතැයි ඔහු පිළිගනියි. එසේ වුවත්, තරකම තත්ත්වය පහව ගොස් ඇති බවත්, 2008 ව්‍යාපාරයේ තත්ත්වයන් කර යලි ගමන් කිරීමේ ඉඩක් නැති බවත් නිල එකත්වයක් ඉස්මතුවී තිබේ.

ආර්ථික ගොඩ්මක සම්පේක්ෂණයට පොගාර දම්මින් ගොලිය කොටස් වෙළඳපාලවල අසාමාන්‍ය නැගීමක් සිදුව තිබේ. පසුගිය සය මාසය තිස්සේ ලෝකයේ සැම ප්‍රධාන මිල ද්‍රාගකයක්ම අඩුම තරමින් සියයට 20 කින් වන් ඉහළ නැග තිබේ. රුසියාවේ ආර්ථිකස් ද්‍රාගකය සියයට 63.38 කින් ද, වීනයේ හන් සෙන් සියයට 57.63 ද, ඉන්දියාවේ එස්ඩ්ඩ්ව්‍යි-සීඩ්ඩ්ලක්ස් 500 සියයට 75.84 කින් ද ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදයේ එස්ඩ්ඩ්ව්‍යි ප්‍රධාන සියයට 30.81 කින් හා නැස්ඩ්බ්ක් සියයට 39.84 කින් ද ඉහළ ගියෙය. රත්රන් මිල ද එ අනුව යමින් පසුගිය සය මාසය තුළ සියයට 38.5 කින් වැඩි විය.

වත්කම් මිලනී වේගවත් නැගීම, “සම්ස්ක ආර්ථිකයේ” කුමන හෝ සඡල වර්ධනයක් බෙහෙවින් අසමානුපාතික බවට පත්කර තිබේ. පසුගිය සය මාසය තුළ ලොව පුරා ආර්ථික සිව්වන් රිවියුවෙළ ගෙන් වැයිමිස් ප්‍රතිචාර උක්වීම් විසින් වෘත්තීය යුතුවේ.

වැට් ඇතත්, විරුද්‍යාව දිගටම ඉහළ යමින් තිබේ. වර්ධනය දැඩි රක්තහිනතාවයෙන් පෙළෙන අතර මේ වසරේ අවසන් කාර්මුවෙහි වර්ධනයේ පහතට නැතුරු වීමක් අපේක්ෂා කළ හැකි බොහෝ සලකුනු දක්නට ලැබේ.

ජාත්‍යන්තර සමථ බැංකුවේ හිටපු ප්‍රධාන අර්ථානාස්ත්‍රය විසින්, බරනාන්කේ විසින් විස්තර කළ මාවත් ඔස්සේ වර්ධනය කරා යලි ලතාවීමේ කුමන හෝ තිරසාර හාවයක හැකියාව බැහැර කරයි. “මා සැබැවින්ම මෙවියට පත්කළ එකම දෙය වන්නේ අප සිටිනා තත්ත්වයෙන් වේගවත් හා තිරසාර ගොඩ්මක් සිදුවේය යන්න පමනි.” මහු එසේ කිවේය.

වැශීමනාන්ව, සමස්ක ආර්ථිකයේ ගොඩ්මක් පිළිබඳ වත්මන් පොරකුම, දැඩි ලෙසම රදි ඇත්තේ ආන්ඩ්වීවේ වැඩසටහන් මතය. පසුගිය මාසයේ එක්සත් ජනපද අලෙවි අංශයේ ඇතිව සියයට 2.7 ක වැඩිවීමට බොහෝ කොටම දායක තුළයේ ආන්ඩ්වීවේ “රජවාහන සඳහා මුදල” යන වැඩසටහන ය.

කොටස් වෙළඳපාලවල නැගීම බොහෝ කොටම, නිකම්ම වාගේ නය ලැබීම හා ලෝකය පුරා ආන්ඩ්, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ, විසින් සංවිධානය කළ බොලර රුවියන ගනන් වල බැංකා ඇපදීම් වල නිමුවමකි. මෙම මුදල, සමපේක්ෂනාත්මක ආයෝජනවල, විශේෂයෙන්ම ඉහළ පුතිලාභ ගෙන දෙන අධි අවදානම වත්කම්වල කෙරෙන ආයෝජනවල ඉහළ නැගීමකට තුවුදී තිබේ. මෙහි පුතිපළයක් වශයෙන් බොහෝ විශ්ලේෂකයේ නව බුබුලක් පිළිබඳ කනස්සල්ල පළකිරීමට පතන් ගෙන තිබේ.

21 දින ගනැන්නළ් ටයිමිස් පත්‍රය ලිඛි පරිදි “වාර්තාගත පහත් පොලී අනුපාතික හා මහ බැංකා විසින් දැවැන්ත පරිමානයෙන් මුදල් පොම්ප කිරීම, නව සමපේක්ෂනාත්මක බුබුලක් පිළිබඳ අපේක්ෂා දැඳුවමින්, මුදල් වෙළඳපාලවල වත්කම් අගය ඉහළට තල්ල කිරීමේ ප්‍රවත්තතාවක් බවට පරිවර්තනය වී තිබේ.”

මිශ්‍යහෝ සිකියුරිටිස්හි ප්‍රධාන ආර්ථික ගාස්ත්‍රය ස්වේච්ඡ රිවියුවෙළ ගෙන් වැයිමිස් ප්‍රතිචාර උක්වීය. “යම්කිසිවක් විසින් වත්මන් ප්‍රවත්තතාවය බිඳ දමනු

ඇත්.” එක්සත් ජනපද කොටස් වෙළඳපාල සියලුට 20 කින් ඇද වැවුණු “අන්ධකාර සඳහා” ගැන සඳහන් කරමින් මහු, “මා තවුවාලට පත්ව සිටින්නේ 1987-වර්ගයේ එක් දින නිවැරදි කිරීමක අවදානම පිළිබඳව ය” යනුවෙන් පැවසිය.

21 දින වේර්ල් සුද්ධීව් පර්නනලය පළකලේ මෙවත් අදහසකි. “කොටස් වෙළඳපාල, හය මසක් තුළ මේ දැන් සිදුව් ඇති වර්ගයේ පිමිනිමක් දැකගෙන ඇත්තේ මේ ඒ කළාතුරකිනි. එවි ජෝන්ස් දරුණකයේ සියයට 46 ක නැගීම වනාහි වසර 100 ක් තුළ එවත් පරිමානයකින් සිදුවූ හයවන තැගීමයි.” පර්නනලය සඳහන් කලේ, එකක් භැර, එවත් පරිමානයේ සැම ගොඩ ඒමක්ම අවසන්වී ඇත්තේ පසුව සිදුවූ නාටකාකාර ලෙස රැකියාවලින් දොට්ට දැමීම ද සමගය. සැබැවින්ම වෙළඳපාලවල් දැන් අත් විදින්නේ, මහා අවපාතය මධ්‍යයේ, 1930 ගනන් වලින් පසුව ඇතිවූ වචාත්ම නාටකාකාර තැගීමය.

වෝල් විදියේ හා අනෙකත් මූල්‍ය මධ්‍යස්ථානවල උන්මාදය කුවරක් වුවත්, වත්මන් පැබුදු තුළ කුගැන්වූ මූලික ප්‍රතිච්‍රියා කිසිවක් විසඳී ඇත්තේ නැත. රේඛ පටහැනි ලෙස සිදුවී ඇත්තේ ඒවා උත්සන්න වීමය.

බ�ංක නගා සිව්වීමේ අරමුනින් ලෝකය පුරා රටවල්, විශේෂයෙන්ම එක්සත් ජනපදය, මූල්‍ය පුහුව විසින් සූදු කෙලියට යොදාගත් තය තමන් වෙත පවරාගෙන තිබේ. එක් අතකින් මෙය, රාජ්‍යය බංකාලොත් වීමේ, විශේෂයෙන්, එවැනිම තියුණු පහත වැට්ටීමේ තත්ත්වයක් තුළ, සැබැම අවතාරය උලුප්පාගෙන තිබේ.

අනෙක් අතට, පලමුවෙන් අරුධුයට කුඩාන් එම හාටිනාවන්ම යලි පැලපදියම් වීමේ ප්‍රවනතාවක් දිගින්වා තිබේ. ඒකාබද්ධීම්වල නව රැල්ක් ද සමගින් විශාලතම බැංකු, මූල්‍ය පද්ධතිය මත සිය ගුහනය සවිමත් කරගෙන තිබේ. ඒ සමගම, තමන් යලිත් අමාරුවේ වැටුනොත්, යලිත් ඇප ලැබෙනු ඇතැයි ඔවුන් තුළ විශ්වාසයක් ද ගොඩනැගී ඇත. සමපේක්ෂන බුබුලු යලි භටගනිමින් ඇත්තේ, කිසිදු තත්‍ය පදනමකින් තොරවය. අර්ථික තිෂ්පාදනයේ යලි හිස එසිවීමක් කෙසේ වෙතත් අරුධුය, මිලියන ගනන් රකියා හා කරමාන්තයේ විශාල පංගුවක් වනසා දැමීම සඳහා පිනුම් පිතතක් බවට පත්ව තිබේ. වඩාත් දිර දක්නා විවාරකයන්, විරකියාව වැඩි යාම ව්‍යුහාත්මක බව, එනම්, රකියා අවස්ථා සරලවම ආපසු බිජි නොවන බව, දැන් හඳුනාගෙන ඇත.

අරුබුදය යලි පනගැන්වෙන බව ඇගවුම් කරන  
ඇතෙකත් සාධක අතර, (11)

\* එක්සත් ජනපදයේ හෝ ජාත්‍යන්තරව, මූල්‍ය පද්ධතියේ බැඳුම් නියාමනයක් දක්නට නොලැබීම හා විධායකයන්ගේ ප්‍රතිලාභ මත සීමාවන් පහවා නොතිබීම. වංචිතක අපරාධ හා සම්පේක්ෂනයේ යෙදීමට දිරිගැනීම් හා එයට යොදාගන්නා මාධ්‍යයන් යන දෙකම සඳහා කවුදරවත් ඉඩ සැලැසී තිබීම.

\* ලේක ආරථිකය තුළ මූල්‍ය හා මූල්ද අසමතුලිතකාව තවත් ගැඹුරු වීම හා වසරකට පෙර තිබුනාට වඩා එක්සත් ජනපද බොලරයේ තත්ත්වය දැන් වඩාත් ප්‍රශ්නයට බඳුන්වීම්. ටාරප් යන, අමාරැවේ වැටුණු වත්කම් යථාවත් කිරීමේ වැඩිසටහනේ ප්‍රධානියාගේ තක්සේරුවට අනුව එක්සත් ජනපද ආන්ඩ්ව, බොලර මුද්‍රිතයන 23 ක ඇපදිමේ නය කන්දක් බඳාගෙන සිටිය. බොලරයේ දිගටම සිදුවන බාල්දුව මධ්‍යයේ එක්සත් ජනපද ආන්ඩ්වේ නය ගැනීමේ හැකියාව වේගයෙන් පිරිහෙමින් තිබීම පිළිබඳ සාධාරන කනස්සල්ලක් පැවතිම.

\* තමන් අරුබුදයට කෙසේ ප්‍රතිචාර දැක්වීය යුතු ද යන්න පිළිබඳව ලෝක බලවතුන්ට එකගතකාවයකට පැමිනීමට ඇති නොහැකියාව. රට පටහැනි ලෙස, ගෝලිය ආත්තින් තියුණු වීම පිළිබඳව කොතෙකුත් සලකනු දක්නට ලැබේ.

\* එලෙහින ජ් 20 සමුළුව සඳහා එක්සත් ජනපදය විසින් ඉදිරිපත්කාට ඇති යෝජනා පිළිබඳව යුරෝපීය බලවත් දැනටමත් දක්වා ඇත්තේ නිශේධනීය ප්‍රතිචාරයකි. එසේම, මේ මස මුදලේ එක්සත් ජනපදය හා වීනය, ප්‍රධාන වෙළඳ ගැටුමක තර්ජනය එල්ල කෙරෙන මුදික පියවර ගෙන තිබේ.

ଲେବ'କ ଦନଵାଦିଯେ ଓପି ଦ୍ରୁତି ଆଜିର  
ପ୍ରତିଵିରୋଧୀ ଗୈତ୍ରୀମ, ପନ୍ଥି ଆତମିନ୍ କିମ୍ବା ଲେଜ  
ଦିନ୍ତସନ୍ତନ ବୀମ ଚମଗ ଚମପାତାତିଥି ତିବେ. ଦୂରୀରପତନୀତିଥି  
ମେ କିମ୍ବା ପ୍ରତିପତ୍ତିବିଲ ପତ୍ରଲେଖି ଆଜିତେ, ଦନ୍ୟ  
କୁମାନ୍ତକୁଳ ଲେଜ ମାର୍ଗ କିମ୍ବା ଦୂରୀନ୍ତିର ବୈକୁ ଆପଦୀମ  
ଚମଗ ଅତ୍ୱିବୌଳ ବୈଧଗେନ ଆଜିତେ, ପ୍ରୁତ୍ପ ପହନ ହେଲିମ  
ହା ଯକ୍ଷିଯା ବିନାଶଯଦି. ଚମାଶ ଜେବା ତବିଦ୍ୟରତନ୍ ଅନ୍ତରା  
ଦୂରୀମ ମରିନ୍ ବେଚିରଲ୍ ଅଯବୈଯ ପିତା ପହନ ହେଲିମ  
ଚଦିହା ଦୂରୀ କେତରନ କୈଛିଦ୍ୱାମ ଲାଲ ଅନ୍ତର କାତମ୍ବିନ୍ଦ  
କରମିନ୍ ଭଲାମା ପରିପାଳନାଯ ବିଜିନ୍ ତେବା ଚଲିଲ ଲେଜ  
କିମ୍ବା ପାତାକାରୀ ପାତାକାରୀ ପାତାକାରୀ.

ଶକ୍ତିନେକାର ବେନାଙ୍ଗେ ମେମ ଚାଦକ, ଲିଖନୀ  
ଚମାର ଗୈଲୁମ ନେବୀଲେକେଲିଯ ହୈକି ଅୟରିନ୍ ପ୍ରଫ୍ରାନ୍ସ ଯାମ  
ଚଢ଼ିବା ଲେଇକାର ଚକରାଦି.

## ଆନ୍ଦୋଳି ବେଳେଣ୍ଠି